

කළාප අධ්‍යාපන කාර්යාලය - දෙහිඩිවිට  
වලයක් කළුවික් කාරීයාලයම - තෙහුරියෝවිට්  
Zonal Education Office - Dehiowita

දෙවන වාර පරීක්ෂණය 2024  
இரண்டாம் தயனணப் பர්ட்சை 2024  
Second Term Test 2024

ගේණිය 7  
தரம் 7  
Grade 7


ගණිතය  
Mathematics  
கணීകුම்

කාලය : පැය 2.00  
Time : 2.00 Hours  
நேரம்: 2.00 மணி

**I කොටස**

- 1-20 තෙක් ප්‍රශ්න වලට පිළිතුරු මෙම ප්‍රශ්න පත්‍රයේම සපයන්න .

01.



සම්මිතික අක්ෂ භාවිතා කරමින් රුපයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න.

02. 2 , 5 යන ඉලක්කම් වලින් එක් සංඛ්‍යාවක් පමණක් දෙවරක් යොදා ගනිමින් ඉලක්කම් තුනක 9 න් බෙදෙන සංඛ්‍යාවක් ලියන්න.

03. මොහි පැකැට්ටුවක ස්කන්ධය 1Kg 125 g වේ. එවැනි පැකැට්ටු 8 ක ස්කන්ධය සොයන්න.

04. අගය සොයන්න

$$10 - 2 \times 3$$

05.  $x = 3$  නම්  $2x^2$  හි අගය සොයන්න.


06. "tomorrow" වචනයේ අකුරු කුලකය ලියන්න.

07.

$$\frac{3}{4} = \frac{75}{\boxed{\quad}} = \boxed{\quad} \%$$

හාග දැය සම්බන්ධතා ඇසුරින් හිස්තැන් පුරවන්න.

08. දී ඇති රුපය සම්බන්ධයෙන් නිවරුදී වගන්තියට ✓ ලකුණද වැරදී වගන්තියට × ලකුණ ද යොදන්න.



ලත්තල බහු අපුයක් වන අතර සවිධි බහු අපුයකි



අවතල බහු අපුයක් වන අතර සවිධි බහු අපුයකි නොවේ.




09. පහත වර්ෂ අතරින් අධික අවුරුදු තොරා යටින් ඉරක් අදින්න.

- (i) ක්‍ර.ව.1948 (ii) ක්‍ර.ව.1900 (iii) ක්‍ර.ව. 1800  
(iv) ක්‍ර.ව.2022


10.  $2 \frac{4}{5}$  විෂම හාගයක් ලෙස ලියා දක්වන්න.

11.  $2l 800\text{ml} \div 14$  අගය සොයන්න.


12. රුපයේ දක්වා ඇත්තේ සමාන කොටස් වලට බෙදා ඇති සාපුරුණාපුයකි. දී ඇති මිනුම් අනුව අදුරු කර ඇති වර්ගීලය සොයන්න.



13. දී ඇති කෝණ ඇසුරන් හිස්තැන් පුරවන්න.



14.



රුපයේ පරිමිතිය සොයන්න.

15. 45 හි ප්‍රථමක සාධක දෙක ලියන්න.


16. 16 පාදය දෙක වූ දරුණු අංකනායෙන් ලියන්න.

17.  $P\hat{Q}R$   $75^0$  කෝණමාණය භාවිතා කරමින් පහත රේඛාව යොදා ගනීමින් අදින්න.

p \_\_\_\_\_ Q

18. "x 3 න් ගුණකර 5ක් අඩු කරන්න" ගැලපෙන වීඩිය ප්‍රකාශනය ලියන්න.

19. දී ඇති වෘත්තයේ විෂ්කම්භය නම් කරන්න.



20 පැත්තක දිග 12 Cm හා පළල 8 Cm වූ සාපුරුණාපුයක වර්ගීලය සොයන්න.

## ii කොටස

- ii කොටසින් ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න

01. a) i. කාචිපත් වල ලියා ඇති විෂේෂ පද, නියත පද හා ගණීත කර්ම කිහිපයක් පහත දැක්වේ. ඒවා හාවිතයෙන් සම්කරණ දෙකක් ලියන්න.

32	P	2P	12	×	+	4	18	-
----	---	----	----	---	---	---	----	---

(ස. 2)

ii. එම සම්කරණ වල ඇතුළත් විෂේෂ පදයක් හා නියත පදයක් ලියා දක්වන්න. (ස. 2)

b)  $3p + 7 = 19$  සම්කරණයේ


i. ගණීත කර්ම දෙක ලියන්න.

ii. විෂේෂ පදයේ සංගුණකය ලියන්න. (ස. 2)

iii.  $8p - 4 = 20$  සම්කරණය විෂේෂ ක්‍රමයෙන් විසඳන්න. (ස. 2)

iv.  $5x - 2 = 13$  සම්කරණය අනුලෝධ ප්‍රතිලෝධ ගැලීම් සටහනක් හාවිතයෙන් විසඳන්න. (ස. 2)

c)




දී ඇති යුතුකේන්සාපුයේ දිග ජ්‍යෙෂ්ඨ පළල ජ්‍යෙෂ්ඨ b ද වේ.

i. එහි පරිමිතිය p නම් p සඳහා සූත්‍රයක් a හා b ඇසුරෙන් ගොඩනගන්න. (ස. 1)

ii.  $a = 12 \text{ cm}$   $b = 6 \text{ cm}$  නම් p හි අගය සොයන්න. (ස. 1)

02. a)




i. AB උගාව ද්‍රව්‍යාරුග්‍රීක සම්මිති අක්ෂයක් වන සේ රුපයේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. (ල. 1)

ii. ඔබට ලැබුණු රුපයේ ද්‍රව්‍යාරුග්‍රීක සම්මිති අක්ෂ කියක් තිබේද ? (ල. 1)

b)  $M = \{KEĀNIWELI\text{ වචනයේ අකුරු }\}$

i. M කුලකයේ අවයව සගල වරහන් කුල ලියා දක්වන්න. (ල. 2)

ii.



P වෙන් සටහන මගින් දී ඇති p කුලය වෙනත් ආකාර දෙකකින් ලියා දක්වන්න. (ල. 2)





C) i.  $16 = 4$  .....

.....  $16 = 2$  .....


දරුග්‍ර දැනුම හාවිතයෙන් හිස්තැන් සම්පූර්ණ කරන්න. (ල. 2)

ii.  $254^3$  ප්‍රකාශනය ගුණීතයක් සේ විහිදුවා ලියන්න. ( $25 = 5^2$ ) (ල. 2)


iii.  $x = 1$  හා  $y = 2$  වන විට  $x^6 y^3$  හි අගය සොයන්න. (ල. 2)



D



E



F

ඉහත තලරුප වලට හිමි අක්ෂරය යොදාගනීමින් පහත වගුවේ සුදුසු තැන් වලට යොදා හිස්තැන් පුරවන්න.

	සම පාද තිකෝණ	සමද්විපාද තිකෝණ	විෂම තිකෝණ
සුළුකෝණී තිකෝණ			
සාපුරුකෝණී තිකෝණ			
මහ කෝණී තිකෝණ			

(ල.6)

- b) i. පාද 4 ක් ඇති උත්තල බහු අපුයක් රුපයක් හා අවතල බහු අපුයක් බැහින් අදින්න. (ල.2)
- c) i.  $PQ = 7 \text{ cm}$  වන සේ සරල රේඛා බණ්ඩයක් අදින්න. (ල.1)

$P\hat{Q}R = 80^\circ$  හා  $DR = 5 \text{ cm}$  වන පරිදි රේඛා බණ්ඩයක් අදින්න. (ල.2)

P හා R යා කර  $P\hat{Q}R$  විශාලත්වය මැන ලියන්න. (ල. 1)

04 a) i. වරහන් තුළින් සුදුසු අයය තෝරා හිස්තැන් පුරවන්න.

$$\frac{5}{8} \text{ යනු ..... ඒවා } 5 \text{ කි. } \left( \frac{1}{2}, \frac{1}{8}, \frac{1}{5} \right) \quad (\text{ල. 1})$$

ii.



රැඳ සටහන මගින් නිරුපණය වන මිශ්‍ර සංඛ්‍යාව ලියන්න. (ල. 1)

iii. 2.75 හරය 100 වනසේ විෂම භාගයක් ලෙස ලියා දක්වන්න. (ල. 1)

iv.  $\frac{13}{5}$  මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස ලියන්න. (ල. 1)


v.  $1\frac{1}{4} + 1\frac{1}{3}$  සුළු කරන්න. (ල. 2)

vi. නෙත්ම් තම ග්‍රැමට ඇල්ලීම සඳහා ගෙන ආ රේන්ද මිටර  $4\frac{1}{3}$  ක ප්‍රමාණයෙන් ඇල්මට භාවිතා කළපසු මිටර  $1\frac{1}{4}$  ක ප්‍රමාණයක් ඉතිරි විය. භාවිතා කළ රේන්ද ප්‍රමාණය භාගයක් ලෙස දක්වන්න. (ල. 2)

vii.  $\frac{8}{25}$  දශම සංඛ්‍යාවක් ලෙස දක්වන්න. (ල. 1)

viii.  $5.231 \times 25$  සුළු කරන්න.

05



දිග 11cm වන සූප්‍රකේෂණාසාකාර මිදුලක රෝස හා කානේෂන් මල් වැවීම සඳහා සමාන සමවතුරසාකාර කොටසේ දෙකක් වෙන් කර ඇති අතර ඒ වට 1cm පළල පාරක් සකසා ඇත.

a) i. සමවතුරසාකාර කොටසක පැන්තක දිග සෞයන්න. (ල. 2)  
ii. සූප්‍රකේෂණාසාකාර මිදුලේ පළල සෞයන්න. (ල. 2)

b) i. රෝස මල් වවා ඇති කොටසක වර්ගීලය සෞයන්න. (ල. 2)  
ii. සූප්‍රකේෂණාසාකාර මිදුලේ වර්ගීලය සෞයන්න. (ල. 2)  
iii. පාර සඳහා වෙන් කර ඇති වර්ගීලය කොපමෙන්ද? (ල. 2)

06 a) එක්තරා රටක යොමුවන විදේශ දුරකථන ඇමතුමක් සඳහා පලමු මිනිත්තුවට රු 15 ක්ද ඊට වැනි සෑම මිනිත්තුවකටම රු.7 බැහින් අය කරයි.

මිනිත්තු 10ක ඇමතුමකට වැයවන මුදල සඳහා සංඛ්‍යාත්මක ප්‍රකාශනයක් ලියා සූළ කරන්න. (ල.2)


b) පහත දීජැටි සංඛ්‍යා පිළිබඳව දී ඇති වගන්ති සත්‍ය නම් √ ලකුණද අසත්‍ය නම් × ලකුණද ඉදිරියේ ඇති වරහන් තුළ යොදුන්න.

448      5580      1122      1352

- (a) තුඩාම සංඛ්‍යාව හතරෙන් බෙදේ. ( )  
(b) විභාගම සංඛ්‍යාව 9 න් බෙදේ. ( )  
(c) 1122 6 න් බෙදේ. ( )  
(d) මෙහි ඇති සංඛ්‍යා සියල්ලම 4න් බෙදේ. ( ) (ල.4)

- c) i. 72 ප්‍රථමක සාධක වල ගුණීතයක් ලෙස ලියන්න. (ල.1)  
ii. 24 හා 36 හි ම.පො.සා. සොයන්න. (ල.2)  
iii. 15 හා 18 හි කු.පො.ගු සොයන්න. (ල.2)

07 a) .



රුපයේ දැක්වෙන්නේ X හා Y නම් වංත්ත දෙකක් එකිනෙක සම්බන්ධ වී ඇති ආකාරයයි.

- i . X වංත්තයේ කේත්දුය නම් කරන්න.
- ii. X වංත්තයේ අරය නම් කරන්න.
- iii. X වංත්තයේ විෂ්කම්හය නම් කරන්න. (ල.2 ×3 )
- iv. B, E, C ලක්ෂය යා කිරීමෙන් සමඟාද ත්‍රිකෝණයක් ලැබෙන බව අමල් පවසයි. ඔබ එයට එකග වන්නේද? හේතුව සඳහන් කරන්න. (ල.2)
- ඉහත CEB ත්‍රිකෝණයේ පරිමිතිය 15cm වේ නම්
- v. X වංත්තයේ විෂ්කම්හයේ දිග සොන්න. (ල.3 )
- vi. පාද වල දිග අනුව වර්ගීකරණය කළවිට E,C හා D ලක්ෂය යාකිරීමෙන් ලැබෙන්නේ කුමන වර්ගයේ ත්‍රිකෝණයක්ද? (ල.1)









**LOL.lk  
BookStore**

# විෂාල ඉලක්ති රහස්‍ය රෝගීන් රුපවාහ්නා

මිනින්දෝ ශේෂක ඉකළතින්  
නිවසටම ගෙනවා ගනන



කෙටි සටහන් | තසුණිය ප්‍රශ්න පත්‍ර | වැඩි පොත් සාරු | O/L ප්‍රශ්න පත්‍ර |  
A/L ප්‍රශ්න පත්‍ර | අනුමාන ප්‍රශ්න පත්‍ර | අතිරේක කියවීම් පොත් |  
School Book ගුරු අතපොත්



පෙර පාසලේ සිට උසස් පෙළ දක්වා සියලුම ප්‍රශ්න පත්‍ර,  
කෙටි සටහන්, වැඩි පොත්, අතිරේක කියවීම් පොත්, සාරු  
**සිංහල සාහිත්‍ය රුප්‍රේෂ එක්ස්ස් මෙදරුවා යොවා ගැනීමට**

[www.LOL.lk](http://www.LOL.lk) වෙබ් අඩවිය වෙත ගනන